

Solanum violaceum (නිත්ත නිලධාරු)



- සම්බුද්‍ය ; ශ්‍රී ලංකාව
- සරුදු තැබෙනි බහු වාස්නික වනදැයියකි.
- මල් හිඹීම සඳහා බිජ පැල වූ දින සිට දින 65 ක ඡමණ කාලයක් ගත වේ.
- *Verticillium* චැලුවේ ගේගය මෙහෙයුම් විශාලාක්ෂණිකයකි.
- *Verticillium* චැලුවේ ගේගය මෙහෙයුම් විශාලාක්ෂණිකයකි.

ප්‍රයෝගනා

- *Verticillium* චැලුවේ ගේගය ප්‍රතිරෝධ න්‍යා ව්‍යුහය ප්‍රාග්ධන සඳහා සෑදා ගත යුතු යුතුයි.
- යාකයෙහි මුළු, ආහාර ස්ථීර්‍ය වැඩිකාරයි.
- යාකයෙහි ව්‍යුත්‍යා ප්‍රාග්ධන සඳහා ප්‍රතිකාර්යක භාවිත කාරුයි.
- කොළ යුතු, වෘත්තිය සඳහා ප්‍රතිකාර්යක වෘත්තිය යොදා ගති.

Solanum torvum (නිලධාරු)



- සම්බුද්‍ය ; ශ්‍රී ලංකාව
- බහුවාස්නික කුදා ස්ථිනා පදුඟා තැබෙනි යාකයකි.
- ඉතා යක්ෂිත වූ ස්ථිනා පදුඟා තැබෙනි යාකයකි.

- මල් හිඹීම සඳහා බිජ පැල වූ දින සිට දින 65 ක ඡමණ කාලයක් ගත වේ.

- *Verticillium* චැලුවේ ගේගය

Meloidogyne විශේෂයේ තොපොක්කාවත්ව

Ralstonia solanacearum සහ

Fusarium චැලුවේ ගේගවලට බේගාත්තු දේ.

ප්‍රයෝගනා

- චැලුවු සමඟ දෙවුම් කිරීමෙන් *Verticillium* චැලුවෙන ප්‍රතිරෝධ න්‍යා ව්‍යුහය සඳහා ප්‍රතිකාර්යක ඇතුළත් කළයායි.

- යාක සාර්ය සේවුත්තියාව, කැස්ස, කුඩාලද සහ ඇතැම් සම්ම ගේග ත්‍රෑත්‍රා ප්‍රතිකාර්යන සඳහා යොදාගැනී.

සොලන්ත්‍රා ගණයේ බොහෝ වනදැයි ආහාරය ගන්නාකි කොටස දෙන නමුත් සමඟ විශේෂයන් (*Solanum elaeagnifolium*, *Solanum pyracanthos*, *Solanum lichtensteinii*) මානාත්මික විෂ ස්ථිනා ඇඟ්‍රෑස්‍රායිඩ් දැකියායි.

ප්‍රයෝගනා කණ්ඩායව

ආචාර්ය එච්. එච්. ඩී. ගොන්සේකා

ආචාර්ය ඇං. එම්. ගොන්සේකා

ආචාර්ය ඇං. බාහුජක්ෂ

ප්‍රයෝගනා නිලධාරී එල්. නිඛාන

ප්‍රයෝගනා නිලධාරී තබංගනි චෙලෙශ්ගේ

ප්‍රයෝගනා සහකාර ප්‍රංශීකා දැස්නායක නාක්ෂණික සහකාර දැල්ජානි සෙනෙරිත්තා

වග ව්‍යුහ වනදුරු



Project: Tri- nation Three years Project on Utilization of Crop Wild Relatives in Eggplant Pre-breeding for Adaptation to Climate Change

Funded by: Global Crop Diversity Trust



වගා වම්බටු වනදැරුග

◆ ගැඳීන්වීම ◆

- වගා කරන බෝග යනු බොහෝ විට මිනිසා වියින් සිය කැවත්තන පරිදි පරිසරයෙන් තෝරා ගනනා ලද ගො වැකිදියුණු කරන ලද ප්‍රශ්නය වේ.
- බෝග වන දැඩි යනු වගා කරන බෝගය සමඟ සම්බන්ධ නැකම් කියන විවිධ ප්‍රයෝගනා ඇති යාකා විශේෂ වේ.
- බොහෝ විට වම්බටු වන දැඩි බහු වාස්ත්‍රකා, කළුන් මිනින් සිදුවන පරාගනය වන ඉදිරි පර්පුරු පහත්වා ගො යන යාකාවේ.
- බොහෝ වන දැඩියන්හි යාකා කාඛ, පත්‍ර, නැවුත් භා මති පත්‍ර අවට කටු සහිත වේ.
- එම ඉනා නින්න රෝගකින් යුක්ත වන අත්‍ය ඩිස්‍රුඩ්‍රයක් දැකි.

වැදගත්කම

- ජාත්‍යොෂ්ඨිකයන්ගේ, මෙලුදහොලේන් භා ගොව්‍යනුතුන්ගේ කැවත්තන ඇති නම වම්බටු ප්‍රශ්නය නිපදවීමේ දී මෙ වන දැඩි වැදගත් වේ.
- විවිධ ගෝග කාඛක, පලිබෝධ සහ කටුක පරිසර තැන්ත්ව වලට බගෝත්තු දෙන නම වම්බටු ප්‍රශ්නය සඳහා වාස්ත්‍රකා වම්බටු වන දැඩියන්හි ජාත්‍යොෂ්ඨික යොදා ගො යාකාවේ.

වගා වම්බටු ප්‍රහේද්‍ර × වන - දැඩි
(කාලීමට අතින් පරාගනය සිදු කිරීම)

වන දැඩි තුළ වදගත් මස්සනා ගො යන ප්‍රශ්න වගා කරන වම්බටු ප්‍රහේද්‍ර තුළට බව ගැනීම

- බොහෝ වම්බටු වන දැඩි ආහාරය, බුජයිය ප්‍රතිකාර් සහ වෙනත් කාල්පික අවශ්‍යතා (නොල්, නැත්තු) සඳහා ආවිතා කළ යාකා.
- තවද මෙ බෝග වනදැඩි සංඛක්ෂණය සහ ආවිත්‍ය ආහාර සුදුක්ෂිතනාවය ඉහළ නැංවීමට, දිලිංගුකම තුළන කිරීමට සහ පරිසරය සම්බුද්ධිව පහත්වා ගො යාමට උපකාරීවේ.
- මෙ වන දැඩි පරිසරය තැනැදී ස්වාභාවික වර්ණය වී පරිසරයට උච්ච ජාත්‍යොෂ්ඨික යුතින දිනීම් වන අත්‍ය දුරටත් යාකා පරිසරයෙන් ඉවත් වේ.

මිනිසාට ආක්ෂිකව වැදගත්වන වගාවම්බටු
වනදැඩි කිහිපයක්

Solanum incanum (නින්න ඇඟලු)



○ස්වාභාවිය ; ඊශ්‍රාලය



- සෘංජ ගො හැනිදැනු බහු වාස්ත්‍රකා වනදැඩියකි.
- මලු පිළිම සඳහා ඩිස්‍රුඩ්‍ර වූ දින සිට දින 63 ක පහත් කාලයක් ගොවේ.

ප්‍රයෝගන්

- ඉහළ ගිණාලික අව්‍යාම්‍යක් ලෙස ගුණාත්මක භාවියෙන් වැඩි වම්බටු අනිජනන වැකිස්වහන් සඳහා යොදා ගො යාකා.
- බුජයිය ගුණ සහිතය
- කොළ පැහැති නොදුනු එම නැවුම්ව ගො වියිනා මද ලෙස ආහාරයට ගො යාකා.

Solanum insanum (වැළබටු/නෙනා බටු)



○ස්වාභාවිය ; ඊශ්‍රාලය



- යාකාය හැනිදැනු ස්වාභාවියකින් යුක්ත වේ.

- මලු පිළිම සඳහා ඩිස්‍රුඩ්‍ර වූ දින සිට දින 45 ක පහත් කාලයක් ගොවේ.

- *Verticillium* වැළවීමේ ගෝගයට ප්‍රතිශ්‍රීඩේවේ.

ප්‍රයෝගන්

- *Verticillium* වැළවීමේ ගෝගයට ප්‍රතිශ්‍රීඩේ නම වම්බටු ප්‍රශ්නය සඳහා ස්වාභාවියකින් යුතු යාකාවේ.
- එම වියිනා මද ලෙස ආහාරයට ගො යාකා.
- පත්‍ර වියිනා මද ලෙස ආහාරයට ගො යාකා.